

සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපනය

II වාරය

10 වසර

I කොටස

- | | | | | | | | |
|--------|---------|---------|---------|---------|---------|---------|--------|
| 1. IV | 6. II | 11. III | 16. II | 21. II | 26. II | 31. II | 36.III |
| 2. II | 7.I | 12. II | 17. I | 22. II | 27. I | 32. III | 37. I |
| 3. III | 8. III | 13.I | 18. III | 23. I | 28. I | 33. IV | 38. I |
| 4. III | 9. II | 14. IV | 19. I | 24. III | 29. III | 34. II | 39. I |
| 5. II | 10. III | 15. III | 20. II | 25. III | 30. II | 35. III | 40. IV |

සෞඛ්‍ය හා ගාරීරික අධ්‍යාපනය

II වාරය

10 වසර

II පත්‍රය

01. (i) කායික මානසික, සමාජීය, ආධ්‍යාත්මික ක්ෂේත්‍ර.
- (ii) පිරිසිදු වාතය, පිරිසිදු ජලය, යහපත් කාලගුණය, සැලසුම් සහගත නාගරීකරණය
- (iii) (අ) කෙටි දුර
(ආ) ඩී.200, මී 400, මී 110 කඩුලු, මී 400 කඩුලු, මී 100X4, මී 400X4,
- (iv) 1 කුදා ඇරුණුමයි.
1 සැරසෙන්, වෙන්, වෙඩිහඩ
- (v) මලිදු ක්‍රිඩකයෙකු විම තිසා පෝෂ්‍යදායක ආහාර ලබා ගත යුතු යුතුය.
- (vi) රෝගීන්, ගැබෙනි මව්චරුන්, උදුරුවන්, කිරී දෙන මව්චරු, නව යොවුන් වියේ පසුවන අය ආදිය
- (vii) ජය පරාජය දරා ගැනීම
මනා පුහුණුව
පුහුණුකරුට අවනත විම
විශේෂ සෞඛ්‍ය සේවා
- (viii) රෝගල් වෙද්‍යවරු
වෙනත් සෞඛ්‍ය තිලධාරීන්
විශේෂ සෞඛ්‍ය සේවා
- (ix) පාපන්දු, තෙවෑබෝල්
බාස්කට්බෝල්, ක්‍රිකට
හොකි, බැඩිමිනටන් ආදිය
නිශ්චිත ක්‍රිඩක සංඛ්‍යාවක් ඇත.
නිශ්චිත කාල පාර්සයක් තිබේ.
නිශ්චිත ක්‍රිඩා පිටි
නිශ්චිත ක්‍රිඩා උපකරණ, ආදිය
(x) මලිදු ක්‍රිඩකයෙකු බැවින් පෝෂණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.
(අදහස ඇත්තෙනම් ලකුණු ලබා දෙන්න.)
2. (i) කදුවුරු බැඳී, ගිණීමැල ක්‍රිඩා, එලිමහනේ ආහාර, පිසීම, පරිසර නිරීක්ෂණය, පා ගමන්, වන ගෙවීමෙන්, ඔරු පැදිම්, කඹ තරණය, පා පැදි සවාරි.
- (ii)
- සතුට හා විනෝදය ලබා ගැනීම
 - පරිසරය හුදානා ගැනීමට හැකිවිම
 - ස්හාව ධර්මයේ අහියෝග තේරුම ගැනීමට හැකි විම
 - ගෙවීමෙන හැකියා වර්ධනය විම
 - ආන්ම දෙධර්යය වර්ධනය විම
 - නායකත්වය වර්ධනය විම
 - සාමූහිකත්වය වර්ධනව විම
 - තීරණ ගැනීමට හැකිවිම.
- (iii) පිළිතුරට අදාළව ලකුණ දෙන්න.
3. (i) ගුරුත්ව කේතුය
සම්බරතාව

ස්ථීතික	හතික
සිට ගැනීම	දිවීම
වාඩිවීම	පැනීම
වැනිරීම	විසිකිරීම

- (ii) අභාධ වලින් කොරව ජීවන් වීම
ගුරුරයට කඩවසම් පෙනුමක් ලැබේම
ලෙඛ රෝග වලින් නිරෝගී තත්ත්වයක් ආදිය
- (iii) ආධාරක පත්‍රල විශාල වීම
 - ගුරුරත්ව ක්ෂේත්‍රය පහල මට්ටමක පැවතීම
 - බාහිර බලයන් දෙසට පිරුර නැඹුරු කිරීම ආදිය
- (iv) i පාද දෙපතුල පොලොවට ස්පර්ශ වන සේ වාචි වීම
ii කොන්ද සාජුව තබා ගැනීම
iii සමාන්‍ය උසට වඩා අගලක් පමණ උස අසුනක් හාවිතා කරන්න.

(ලක්ණ 1+2+2+2+3=10)

04.


- i. රෝගයෙන් වැළැකීම සැදෙන ආකාරය ආදිය අඩංගු වන සේ නිවරදිව පිළිතුරට ගම් වන පරිදි ලියා ඇත්තම් අදාළ ලක්ණු ලබා දෙන්න.
- ii. ක්මිම වල ගුරුරයට අත්‍යවශ්‍ය දැ තිබෙන බවත් එට අදාළව ලියා ඇත්තම් කුණ ලබා දෙන්න.
- iii. අ.පො.ස (සා.පෙළ) නොව එටත් වඩා තවත් උසස් විභාග තිබෙන බවත් බලකීරීමෙන් අදාළ කරුණු බිඳු තොවන බවත් පෙන්වා දෙන ආකාරයට ලියා ඇත්තම් ලක්ණු දෙන්න.
- iv. මත්පැන් හා දුම්බැටි වල අදිනව කියා එය තොගැලපෙන ක්‍රියාවක් බව පෙන්වා දීම.
- v. ජංගම දුරකථනය තොව කාලය වටිනා බවත් තමාගේ කාර්යයන් එලදායීව කර ගැනීම වැදගත් බවත් පෙන්වා දීම.

පිළිතුරු සඳහා සිපුන් අදහසට ගම් වන පරිදි ලියා ඇත්තම් ලක්ණු ලබා දෙන්න. එක් පිළිතුරකට සම්පූර්ණ ලක්ණු දීමට අවම වශයෙන් කරුණු 2 ක් අඩංගු විය යුතුය. (2 x 5 = 10)

5. (i) ස්ථූලතාව අධිපෝෂණීය
- (ii) 1. ලෙඛ රෝග ඇතිවීම දියවැඩියාව, අධිරැකිර පිඩිනය, කොලොස්ටරෝල්
2. සම්බල ආහාරක් තොවන්නේ
3. ගුරුරයට අහිතරක බව
- (iii) සියලුම පෝෂකාංග අඩංගු වන පරිදි නැවුම් අලුත් එළවුල පළතුරු යොදා ගෙන කාතිම රසකාරක වර්ණක අඩංගු තොකර සම්බල ආහාර වේලක් සකසා ගත යුතුය.
- (iv) ව්‍යායාම කිරීම, යළවන් අසුරු කිරීම, විනෝද ක්‍රිඩා වල නිරත වීම, දෙමාපිය සබඳතා දියුණු කර ගැනීම, විවේකය ලබා ගැනීම
- (v) සමාජීය සෞඛ්‍ය දියුණු වී තැක.
හේතු :- තුදුකලාව රුපවාහිනීය නරඹිතන් සිටි.
සමාජ අගුරයක් නැත.

(ලක්ණ 1+2+2+2+3=10)


6. (i) 100×4 අදාළා මාරුව 400×4 දාගා මාරුව




- (ii) a) එම කණ්ඩායම තරගයෙන් ඉවත් කරමි. තුන්වන ධාවකයා අතින් ගිලිභූනු යෝජීය නැවත, මහු විසින්ම හතරවන ධාවකයාට අභ්‍යලා දිය යුතුය. (ඉහත දක්වා ඇති අදහස පැහැදිලි වන සේ ලියා ඇත්නම් ලකුණු 2ක් ද, තරගයෙන් ඉවත් කිරීම පමණක් ලියා ඇත්නම් එක ලකුණක් ද ලබා දෙන්න.)
 b) යගුලය දැමීම ප්‍රහුණු වීමට අදාළ ක්‍රියාකාරකමක් ලියා ඇත්නම් ලකුණු ලබා දෙන්න.
 විස්තරය හා රුප සටහන තිබේ නම් සම්පූර්ණ ලකුණුද විස්තර පමණක් නම් ලකුණු $1\frac{1}{2}$ ක් ද රුප සටහන පමණක් නම් ලකුණු $1\frac{1}{2}$ ක් ලබා දෙන්න.

(2+3+2+3=10)




7. (i) පන්දුවට පහර දීම, පතිත වීම.
 (ii) ගුවනේ දී ගිරිය දුන්නක් සේ නැමී තිබිය යුතුය.
 දැස් පන්දුව වෙත යොමු වී තිබිය යුතුය.
 ප්‍රහාරක අත ඔස්වා හිසට ඉහළින් පිටුපසට තිබිය යුතුය.
 (iii) අ. සිසුන්ට පන්දුව ලබා දී පන්දුව උඩ දමා අතින් හැකි කරමි වේගයෙන් බිමට ගැසීමට කිම.



එල්ලා උඩ අත එයට ගැසීමට කිම.



- B. (i) තනි අතින් විදීම.
 දැනීන් විදීම
 (ii) දෙපා මදක් ඇත් කර බර සමාන වනසේ තබා ගැනීම.
 පන්දුව තනි අතින් හෝ දැනීන් අල්ලා හිසට ඉහළින් තබා ගැනීම.
 දණහිස් වලින් මදක් පහළට නැමී සිරුර දීග හරිනවාත් සමග දැන් සම්පූර්ණයෙන් දික් කර ඉලක්කය ගෙන පන්දුව පිදීම.
 (iii) එක තැන සිට පන්දුව තනි අතින් දැනීන් විදීමට කියාදීම.
 සිසුන් පේලියට සිට පන්දුව පිදීමට දීම.
 පියුම්කවයේ විවිධ ස්ථාන වල සිට පන්දුව විදීමට ඩුරු කිරීම.
 පියුම් කවයේ විවිධ දිගා වලට දුවමින් පන්දුව ගෙන විදීම.



(2+3+5=10)

C. (i) ඇගිලි තුඩු පා පහර
විෂ්ණු පහර
ඇතුල් පා පහර
පිටි පතුල් පා පහර
පිටි පතුල් ඇතුල් පා පහර

- (ii) ඇගිලි තුඩු පා පහර
- පන්දුවට මදක් පිටුපසින් සිට ගැනීම.
 - නිදහස් පාදය පන්දුව පැත්තෙන් තබා දැන් සිරුර දෙපස තබා ගෙන පහර දෙන පාදයේ ඇගිලි තුඩු වලින් පන්දුවට පහර ඇම.

- (iii) (අ)
- දෙදෙනෙකු සමග විවිධ පා පහර හාවිතා කරමින් පන්දුව යොමු කිරීම හා නැවැත්වීම.
 - ඉදිරියෙන් සිටින ක්‍රිඩකයා පන්දුවට ඇතුළතින් පහරදීම් ශිල්පීය ක්‍රමයට අනිත් පෙලේ ක්‍රිඩකයාට පන්දුව යවන අතර එම ක්‍රිඩකයා පාදයේ ඇතුළතින් පන්දුව තවත්වයි.
 - සැම අයෙකුටම පහර දීමට හා නැවැත්වීමට අවස්ථාව ලැබෙන පිරිදි පූජුණු වීම.
 - Zig Zag ක්‍රමයට සිසුන් ස්ථාන ගත කර ඉදිරියේ ම සිටින ක්‍රිඩකයා පාදයේ මතුපිටින් පහර දෙමින් රේග ක්‍රිඩකයාට පන්දුව යවයි. එම ක්‍රිඩකයාට පන්දුව යටිපත්තුලෙන් තවත්වා පාදයේ ඇතුළතින් පහර දෙමින් රේග ක්‍රිඩකයාට පන්දුව යවන්න. සැම දෙනාටම අවස්ථාව ලැබෙන පරිදි පූජුණු වන්න.

(C 2+3+5=10)